

1 වන ශ්‍රේණිය

ක්‍රිස්තියානි ධර්මය

	අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතාවය	නිපුණතාවය	ඉගෙනුම් පලය	විෂය අන්තර්ගතය	ගුරු මා.දේ.ස/ පෙළපොත පාඨම ක්‍රියාකාරකම්	ගුරු මා.දේ.ස/ පෙළපොත පාඨම ක්‍රියාකාරකම් පිටු අංක	කාලය
1		දෙවියන් වහන්සේ දුන් දීමනා සහ ලෝකය හැඳින් ගනියි. අගයකරයි. රැකගනියි.	<p>* දෙවියන් වහන්සේ මැවූ ශරීරාංග හඳුනා ගනිමින් දෙවිදුන් හට තුනී පිදීම සඳහා රඟමින් ගිනිකාවක් ගායනා කරයි.</p> <p>* පොළොව, අව්ව, වැස්ස දේව දීමනා බව පිළිගනිමින් දෙවිදුන් හට තුනී පිදීම සඳහා වික්‍රයක් නිර්මාණය කරයි.</p> <p>* මල් හා ගස් වැල් මැවූ දෙවිදුන් හට තුනී පුදමින් එම නිර්මාණ සුරැකීමට කටයුතු කළ හැනි අයුරු ප්‍රකාශ කරයි.</p>	<p>දෙවියන් වහන්සේ මැවූ ශරීරාංග ඇස්, කන්, නාසය, දෑත්, දෙපා</p> <p>ගීතාවලිය 8 : 5 -6</p> <p>* පොළොව, අව්ව, වැස්ස</p> <p>උත් 1: 1</p> <p>ගීතාවලිය 104 : 5, 14</p> <p>ගීතාවලිය 19 : 6</p> <p>ජෝබ් 36 : 27 5 -6</p> <p>මල් හා ගස් වැල්</p> <p>උත්පත්ති 1 : 11 - 13</p>	<p>පියවර 1,2,3</p> <p>පෙළපොතේ 1 වන පාඨම</p> <p>පියවර 1,2</p> <p>පෙළපොතේ 2 වන පාඨම</p> <p>පියවර 1,2,3</p> <p>පෙළපොතේ 3 වන පාඨම</p>	<p>පි . 2</p> <p>පි . 1</p> <p>පි . 3</p> <p>පි . 3</p> <p>පි . 4</p> <p>පි . 4</p>	<p>පැය 2</p> <p>විනාඩි 30</p>

2	<p>දෙවි පියාණන් වහන්සේගේ ආදරය හා රැකවරණය අත් දකිමි. ප්‍රතිප්‍රේමය දක්වමි.</p>	<p>* දෙවි පියාණන් වහන්සේගේ ආදරය අත්දැකීමට මඟ සලසන දෙමාපියන්, රැකබලාගන්නන්, ගුරුවරුන් වෙනුවෙන් කුතිකාඩි පතක් නිර්මාණය කරමි.</p> <p>* දෙවි පියාණන් වහන්සේගේ ආදරය රැකවරණය දැනෙනට සලසන සහෝදර සහෝදරියන් පිළිබඳ අත්දැකීම් බෙදා ගනිමි.</p> <p>* දෙවි පියාණන් වහන්සේගේ ආදරය රැකවරණය හඳුනා ගැනීමට උපකාර වන හිතමිතුරු වරින් නිර්මාණාත්මකව නිරූපණය කරමි.</p>	<p>දෙමාපියන්, රැකබලාගන්නන්, ගුරුවරුන්</p> <p>සහෝදර සහෝදරියන්</p> <p>නැදෑ හිතමිතුරු</p>	<p>පියවර 1,2,3 පෙළපොතේ 4 වන පාඩම</p> <p>පියවර 1,2 පෙළපොතේ 5 වන පාඩම</p> <p>පියවර 1,2 පෙළපොතේ 6 වන පාඩම</p>	<p>පි . 5 පි . 5</p> <p>පි . 6 පි . 6</p> <p>පි . 7 පි . 7</p>	<p>පැය 2 විනාඩි 30</p>
3	<p>දේව ශ්‍රේණියට ප්‍රතිචාර දක්වමින් යහපත් කිතුනු ගුණාංග වඩවා ගනිමි.</p>	<p>* ආදර්ශවත් කිතුනු දරුවකු ලෙස යහපත් කටයුතුවල නිරත වෙමින් දේව ශ්‍රේණියට ප්‍රතිචාර දක්වමි.</p>	<p>යහපත් කිතුනු දරුවකුගේ ගුණාංග</p>	<p>පියවර 1,2,3,4 පෙළපොතේ 8 වන පාඩම</p>	<p>පි . 9 පි . 9</p>	<p>පැය 2 විනාඩි 30</p>
4	<p>ජේසුස් වහන්සේ හඳුනා ගනිමි. අනුගමනය කරමි.</p>	<p>* ජේසු උපත ආදාය විශේෂ සිදුවීම් හඳුනාගෙන විස්තර කරමි</p>	<p>මරියකුමිය ලද දේව පණිවිඩය ශු.ලුක් 1 : 3</p> <p>ජේසු උපත ශු.ලුක් 2 : 4 - 7</p>	<p>පියවර 1,2, පෙළපොතේ 9 වන පාඩම</p> <p>පියවර 1,2, පෙළපොතේ 10 වන පාඩම</p>	<p>පි . 10 පි . 10</p> <p>පි . 11 පි . 11</p>	<p>පැය 5</p>

				එඬේරුන් ශු.ලුක් 2 : 8 - 20	පියවර 1,2, පෙළපොතේ 11 වන පාඩම	පි . 12 පි . 12	
				ශාස්ත්‍රවන්තයන් ශු. මතෙව් 2 : 7 - 12	පියවර 1,2, පෙළපොතේ 11 වන පාඩම	පි . 12 පි . 12	
5)		ජේසුස් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී වටිනාකම් හඳුනාගනියි .	*ප්‍රාතිහාර්යය සිදු කරන ජේසුස් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් යුතුව අදහස් දක්වයි . * දෙවි පියාණන් වහන්සේට පෞද්ගලිකව යාවිඤා කිරීම සඳහා ජේසුස් වහන්සේගේ යාවිඤා ජීවිතයෙන් මගපෙන්වීමක් ලබමින් උන්වහන්සේට දිනපතා යාවිඤා කරයි.	පන්දහසකට කෑම දීම ශු.ජොහාන් 6 : 7 - 14 තනිව දෙවි පියාණන් වහන්සේට යාවිඤා කිරීම ශු. මාක් 1 : 35	පියවර 1,2 පෙළපොතේ 12 වන පාඩම පියවර 1,2,3,4 පෙළපොතේ 13 වන පාඩම	පි . 13 පි . 13 පි . 14 පි . 14	පැය 2 විනාඩි 30
6		ශුද්ධාත්මයාණන් වහන්සේ හඳුනා ගනියි.	* ශුද්ධාත්මයාණන් වහන්සේ හඳුනාගෙන එකමුතුව ප්‍රසංශා ගීයක් ගයනා කරයි.	ශුද්ධාත්මයාණන් වහන්සේ රෝම 8 : 26 ගලාති 5 : 16	පියවර 1,2 පෙළපොතේ 14 වන පාඩම	පි . 15 පි . 15	පැය 2 විනාඩි 30

7)		දේවරාජ්‍යයේ වටිනාකම් අනුව ක්‍රියාකරයි.	* යහපත් සමාරිතයාගේ උපමාව ඉගෙන ගනිමින් සමගියෙන් ජීවත්වීම තමා සතු දේ බෙදාගැනීම හා හේද නොතකා එකිනෙකා රැකබලා ගැනීමට යොමු වන ආකාර සාකච්ඡා කරයි.	යහපත් සමාරිතයාගේ උපමාව ශු.ලුක් 10 : 30 - 37	පියවර 1,2 පෙළපොතේ 15,16,17 පාඩම	පි . 16 - 18 පි . 16 - 18	පැය 2 විනාඩි 30
8		ශුද්ධ බයිබලයට අනුව දිවිගෙවයි.	* දාවිත් මෙන් තම හැකියාවන් දේව මගීමය සඳහා යොදවයි. * ජේසුස් වහන්සේ දිව්‍ය වෛද්‍යවරයාණන් බව විශ්වාස කරමින් රෝගී වී සිටින කෙනෙකු වෙනුවෙන් යාච්ඤාවේ යෙදෙයි. * ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව විශ්වාස කරමින් එම සිදුවීමේ සිත් ගත් අවස්ථාවක් වික්‍රයට නගයි.	විණා වාදනය කළ දාවිත් 1 සාමු 16 : 17 - 23 ශීතා 145 : 1 - 7 රාජ්‍ය නිලධාරියාගේ පුත්‍රයාට සුවය දීම ශු.ජොහාන් 4 : 46 - 51 ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය ශු. මතෙව් 28 : 1 - 7	පියවර 1, පෙළපොතේ 18 වන පාඩම පියවර 1,2 පෙළපොතේ 19 වන පාඩම පියවර 1,2,3 පෙළපොතේ 20 වන පාඩම	පි . 19 පි . 19 පි . 20 පි . 20,21 පි . 21 පි . 22	පැය 5